


භාෂණ සිංහලයේ එන අර්ථ රේකක පිළිබඳ අර්ථ විවාරණයෙහි අධ්‍යාපනයක්

ආච. එම්. වහලුව. රාජපත්‍ර

This article includes an analysis of semantic units in Colloquial Sinhala and difficulties faced in classifying them. Theories introduced in Pragmatics are used in the analysis. First Meaning is described through definitions given in traditional Semantics, Generative Grammar and Pragmatics.

01. හාංා අර්ථය පිළිබඳ පැදිජිවීලක මොට තොනට භාෂාවේ එන අර්ථ රේකක භාෂණ සිංහලයේ ප්‍රතිච්‍රිත වන අර්ථ රේකක ආකෘතියන් විශ්‍රාශ්‍රාත ලකාට දක්වීම අභ්‍ය දිවියාත්‍රී අංශුකයි. මෙයි දී රුඩ (Formal) අර්ථ විවාරණය අන්තර්ගත යාන්ත්‍රීත පිළිබඳව මෙන් ම රාංා ප්‍රතිඵාසිත එකාත්‍රිත හා පූජකාලීන අර්ථ විපාශ පිදාක්ෂීන පිළිබඳව ඇයාත් ඇතැම්.
02. හාංා අර්ථය අනිඛිතීම ය-සිංහල ප්‍රාග්ධනී. එයට තුදින තෝකුව එය අයෙකු රුඡ මෙන් අක්ෂීලෝපර මනාධින ඇතා ගවේ මෙයි මෙන් පාරණ මෙරිර මනාධිතක් ලුහුදක් යිනා හා යම්බන්ධ භාෂා-උේකකයක් වින් ය. සම්පූර්ණ අර්ථ විවාරණයි අර්ථය ගැඹුළුන්නේ ලද්දීන හා භාෂණ රුඡ සහ අනාථින ලද්දීකාය ඇතා අඟි සම්බන්ධය හැඳුවයි. එය සහ දුරටින් ප්‍රභාව යාකාර්යයේ ඉදිරිපත් මෙලි.



© ආච. එම්. වහලුව. රාජපත්‍ර
ඡ.ඩී.ඩුස්ස ප්‍රායෝගික ප්‍රිතිමයා සිංහල දියුණුවයා. අනුස්ථානික ප්‍රතිඵාසිතීය ස්ථානය මායිම් විසින් ප්‍රාග්ධනය සිංහල මාද්‍යම, 2008. එකා තැපෑල විසින් ප්‍රතිඵාසිතීය ස්ථානය මායිම් විසින් ප්‍රාග්ධනය සිංහල මාද්‍යම, 2008.